

සූඡාපිටිය ප්‍රාදේශීය සභාව
මහනුවර දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන.

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2014 මාර්තු 28 දින ද, ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2013 මාර්තු 30 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2015 ජනවාරි 16 දින සභාවේ, සභාපතිවරයාට යවා ඇත.

1.2 මතය.

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට සූඡාපිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු.

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ පරිත්‍යාග ලෙස ලද කැනොන් වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයේ සහ ෆැක්ස් යන්ත්‍රයේ වටිනාකම් හඳුනා ගෙන ගිණුම්ගත කර නොතිබුණි.

(ආ) සභාවට අයත් නළු ලී සහිත ඉඩම් ප්‍රමාණය 384 ක් ලෙස ලේඛනවල දක්වා තිබුණ ද, ගිණුමේ දක්වා තිබුණේ ඉන් 68 ක් පමණි.

1.3.2 නොසැසඳූ පාලන ගිණුම්.

ලී බඩු උපකරණ ගිණුමට අනුව, එකතුව රු.3,456,349 ක් වූ අතර, උපලේඛනය අනුව එම අගය රු.5,466,171 ක් වූයෙන්, රු.2,009,822 ක වෙනසක් නිරීක්ෂණය විය.

1.3.3 ලැබියයුතු හා ගෙවියයුතු ගිණුම්.

(අ) ලැබියයුතු ගිණුම්.

2013 දෙසැම්බර් 31 දිනට ලැබියයුතු ගිණුම් ශේෂවල එකතු වටිනාකම රු.83,238,349 ක් වූ අතර, එයින් අවුරුදු 01 ක කාලයක් ඉක්මවා තිබූ ගිණුම් ශේෂයන් හි එකතුව රු.141,863 ක් වී තිබුණි.

(ආ) ගෙවියයුතු ගිණුම්.

2013 දෙසැම්බර් 31 දිනට එකතුව රු.64,409,507 ක් වූ ගෙවියයුතු ගිණුම් ශේෂවල වටිනාකමින් රු.32,000,836 ක් ගෙවියයුතු විශ්‍රාම වැටුප් දායක මුදල් වූ අතර, අවුරුදු 01 ක කාලයක් ඉක්මවා තිබූ ගිණුම් ශේෂයන් හි එකතුව රු.32,157,961 ක් විය.

1.3.4 විගණනය සඳහා සාක්ෂි නොවීම.

ගිණුම් විෂයයන් 02 කට අදාළ අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන්, එකතුව රු.6,489,828 ක් වූ ගනුදෙනු විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

2. මූල්‍ය සමාලෝචනය.

2.1 මූල්‍ය ප්‍රතිඵල.

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.8,061,347 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.6,471,138 ක් වූයෙන්, මූල්‍ය ප්‍රතිඵලවල රු.1,590,209 ක වර්ධනයක් දක්නට ලැබුණි.

2.2 කාරක ප්‍රාග්ධන කළමනාකරණය.

මූල්‍ය ජංගම වත්කම් සමග ජංගම වගකීම් දැක්වෙන අනුපාතය 1.2:1 වූ අතර, ඉකුත් වර්ෂයේ අනුපාතය වූ 1.3:1 ක් වූයෙන්, එම අනුපාතයන් ප්‍රශස්ථ මට්ටමක නොපවතින බව නිරීක්ෂණය විය. සමස්ත ජංගම වත්කම්වලින් සියයට 74 ක් හෙවත්, රුපියල් මිලියන 34 ක් කර්මාන්ත හා විවිධ ණයගැතියන් වූ අතර, මූල්‍ය ජංගම වගකීම්වලින් සියයට 93 ක් හෙවත්, රුපියල් මිලියන 36 ක කර්මාන්ත හා විවිධ ණයහිමියන්ගෙන් සමන්විත වී තිබුණි.

2.3 ආදායම් පරිපාලනය.

2.3.1 ආදායම් රැස් කිරීමේ කාර්යය සාධනය.

ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම්

සභාපතිවරයා විසින් සමාලෝචිත වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් විෂයය	ඇස්තමේන්තුගත	තථ්‍ය	දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය
	රු. '000	රු. '000	රු. '000
(i) වරිපනම් හා බදු	2,322	1,930	1,661
(ii) බදු කුලී	1,407	1,024	358
(iii) බලපත්‍ර ගාස්තු	2,421	1,936	--
(iv) වෙනත් ආදායම්	13,080	12,474	6,237

2.3.2 වරිපනම් බදු

සමාලෝචිත වර්ෂය ආරම්භයේ දී රු.215,219 ක ශේෂයක් පැවති අතර, වර්ෂයේ බිල් කිරීම් රු.2,370,426 ක් විය. වර්ෂයේ අය කිරීම් ප්‍රතිශතය සියයට 36 ක් වූයෙන් 2013 දෙසැම්බර් 31 දිනට අය වියයුතු මුදල රු.1,639,342 ක් දක්වා වර්ධනය වී තිබුණි.

2.3.3 බදු කුලී.

2013 දෙසැම්බර් 31 දිනට පැවති රු.357,575 ක හිඟ හිටි බදු කුලී අය කර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කර නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා.

2012 වර්ෂයේ දී ඊ- නැණ පියස සඳහා රු.117,700 ක් වැය කර මිල දී ගෙන තිබූ දේශනශාලා පුවු 22 ක් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වී තිබුණත්, මිල දී ගත් අරමුණ සඳහා භාවිතා නොකර, ගබඩාවේ රඳවා තබා තිබුණි.

3.2 කොන්ත්‍රාත් පරිපාලනය.

බටුගොඩ රණවිරු මාවත සංවර්ධනය කිරීම සහ පතිරාජ පබ්බතාරාමයේ ප්‍රවේශ මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම සඳහා රු.233,765 ක් වැය කර තිබුණ ද, එම මාර්ග සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

3.3 අවිධිමත් ගනුදෙනු

ප්‍රාදේශීය සහා බල ප්‍රදේශයේ එකතු වන කසළ බැහැර කිරීම, රියදුරන්ගේ දෛනික රාජකාරියේ කොටසක්ව පැවතියත්, ඒ සඳහා සේවයේ යොදවා ඇති රියදුරන් දෙදෙනෙකුට සමාලෝචිත වර්ෂයේ ඔක්තෝබර් දක්වා රු.49,616 ක සංයුක්ත දීමනා ගෙවා තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය.

4.1 ප්‍රසම්පාදන සැලැස්ම.

රු.82,725,226 ක ප්‍රාග්ධන වියදම් සභාව දරා ඇති නමුත්, සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.

4.2 විගණන හා කළමනාකරණ කමිටු.

සභාවේ සමාලෝචිත වර්ෂයේ විගණන හා කළමනාකරණ කමිටු ස්ථාපිත නොකිරීම හේතුවෙන් කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.

4.3 අභ්‍යන්තර විගණනය.

සමාලෝචිත වර්ෂයේ දී සභාවේ ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.

4.4 අයවැය පාලනය.

සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙළ කර තිබුණු අයවැය ලේඛනයට අනුව, ඇස්තමේන්තුගත ආදායම් හා වියදම්, තර්ජන ආදායම් හා වියදම් සමග සැසඳීමේ දී ආදායම් විෂයයන් 06 ක සියයට 20 සිට සියයට 67 ක් දක්වා ද, වියදම් විෂයයන් 05 ක සියයට 17 සිට සියයට 100 ක් දක්වා ද විචලනයක් නිරීක්ෂණය වූ බැවින්, අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් වශයෙන් යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5. පද්ධති හා පාලන.

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) අයවැය පාලනය.
- (ආ) ආදායම් පරිපාලනය
- (ඇ) ණයගැති හා ණයහිමි පාලනය.